

ඔසු වවමු ඉසුරු ලබමු

නස්නාරං



- උද්භිද නම :- *Citrus microcarpa*
- ශාක කුලය :- Rutaceae
- පොදු සිංහල නම :- නස් නාරං
- සංස්කෘත නම :- මාතුලුංග / බීජ පුරක
- දෙමළ නම :- මාදලම්
- ඉංග්‍රීසි නම :- Calamondin / Panama orange
- රෝපණ දරුවිය :- බීජ / ලේසර් ක්රමයට අතු බද්ද කිරීමෙන්
- ඖෂධ සුදුසු ගන්න අංග :- ප්රධාන වශයෙන් මුල

හැඳින්වීම

දොඩම් කුලයට අයත් වන නස් නාරං ශාකය ඉන්දියාව, ශ්රී ලංකාව වැනි ආසියානු රටවල හොඳින් වර්ධනය වේ. මඳක් දිගටි හැඩ ඇති කොළවලින් යුතු අතර ශක්තිමත් කඳකින් යුතු අඩි 10 -15 වැනි උසකට වර්ධනය වන ශාකයකි. ශාකයේ සුදු පැහැති මල් හටගන්නා අතර හට ගනා ඵල කොළ පැහැයෙන් යුතු වේ. ඉඳුනු ගෙඩි කහ පැහැයෙන් යුතු වේ. කඳේ කටු දැකිය හැකි අතර ශුෂ්ක පරිසර තත්වයන්ටද හොඳින් ඔරොත්තු දේ.

ප්රධාන වශයෙන් ඖෂධ සඳහා මෙම ශාකයේ මුල් භාවිතා කරන අතර අත් බෙහෙත් වර්ග සෑදීමට කොළ, ගෙඩි, පොතු, මල් ආදිය භාවිතා කරයි. අභාර රසවත් කිරීමට, බීම වර්ග සෑදීමට මෙහි ගෙඩි බහුලව යොදා ගනී.

කෘෂි විද්යාත්මක විස්තරය

මෙම ශාකය වාණිජ හෝගයක් වශයෙන් වගා කිරීමක් දක්නට නැතත් බහුලව ගෙවතු වල සහ බද්ධ පැළ වශයෙන් බඳුන් තුළ වගා කරනු දක්නට ලැබේ. බීජ වලින් හා අතු බද්ධ කිරීම මගින් නව ශාක ලබාගත හැක.

අඩි 3x 3 වළවල් වල අඩි 1 1/2 පමණ උසකින් යුතු නිරෝගී පැළ ප්රමාණවත් පරතරයක් සහිතව රෝපණය කළ හැක. අවුරුදු 1-3 අතර කාලයේදී ගෙඩි අස්වැන්න ලබා ගත හැකි අතර ඖෂධ සඳහා මුල් ලබා ගැනීමට ශාකය නොගලවා එක් පැත්තකින් පොළව භාරා කපා ගත හැක. මාස 6 කට පමණ පසුව අනෙක් පසින් මුල් ලබා ගත හැක. මුල් හොඳින් පිරිසිදු කොට වියලා කල් තබා ගත හැකිය.

වර්තමාන භාවිතය හා වෙළඳපොළ තත්ත්වය

මෙම ශාකයේ ගෙඩි අස්වැන්න වශයෙන් ගත් විට බීම වර්ග සෑදීම, ලුණු දෙහි සෑදීම, ගෙඩි වශයෙන් අලෙවිය ආදී ක්රම වලින් මුදල් සෙවිය හැකි අතර මුල් අලෙවි කිරීම මගින්ද සැලකිය යුතු මුදලක් ලබා ගත හැකිය.

සෑම ගෙවත්තකම වගා කිරීමට උනන්දු කළ යුතු වැදගත් ශාකයකි.